



නිවේදන අංකය : 01  
 වර්ණය : ඇම්බර්

WW/OL/18/05/19/01

**තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය**

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 මැයි මස 20 වන දින රාත්‍රී 11.30 වන තෙක් වලංගු වන පරිදි 2018 මැයි මස 19 වන දින රාත්‍රී 11.30 ට නිකුත් කරන ලදී.

**බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා**

**සැලකිලිමත් වන්න!**

ඉහතින් දක්වා ඇති ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

**අද රාත්‍රී 11.30 වනවිට තත්ත්වය**

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් වල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී ඇත.

**අනාවැකිය**

මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළද පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.

**දිවයිනට බස්නාහිර සහ නිරිත දෙසින් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා**

**සැලකිලිමත් වන්න!**

දිවයිනට බස්නාහිර දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, පුත්තලම සිට සහ කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

යිවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි  
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී ,සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-102)පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.